

1900.  
NEW ZEALAND.

# CONSOLS ACCOUNT.

RETURN FOR YEAR ENDED 31ST MARCH, 1900.

*Presented to both Houses of the General Assembly in conformity with Clause 7 of "The New Zealand Consols Act, 1894."*

RETURN for the FINANCIAL YEAR ended 31st March, 1900, in conformity with Clause 7 of  
"The New Zealand Consols Act, 1894."

Total amount of deposits received—					
1st April, 1899, to 31st March, 1900 ... ..	...	...	...	...	£55,562 6 11
Particulars of investments made on security of debentures as under—					
"The Consolidated Stock Act, 1884," 3½ per cent. per annum ... ..	...	...	...	...	£50,400 0 0
"The Government Loans to Local Bodies Act, 1886," 3½ per cent. per annum ... ..	...	...	...	...	3,700 0 0
The Land for Settlements Acts, 1894–97, 3½ per cent. per annum...	...	...	...	...	1,400 0 0
					<u>£55,500 0 0</u>

Wellington, 27th April, 1900.

JAS. B. HEYWOOD,  
Registrar New Zealand Inscribed Consols.

*Approximate Cost of Paper.*—Preparation, not given; printing (1,410 copies), 18s. 6d.

Price 3d.]

By Authority: JOHN MACKAY, Government Printer, Wellington.—1900.

0001

AMERICAN WINE

# AMERICAN WINE

AMERICAN WINE

AMERICAN WINE

AMERICAN WINE

- 1. AMERICAN WINE
- 2. AMERICAN WINE
- 3. AMERICAN WINE
- 4. AMERICAN WINE
- 5. AMERICAN WINE

AMERICAN WINE

AMERICAN WINE

AMERICAN WINE